



මගේ අංකය } DDD/HO/07/SDF.....
எனது இல }
My No }

ඔබේ අංකය }
உமது இல }
Your No }

දිනය } 2016.09.06
திகதி }
Date }



දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வின்எழுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

4වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
4வதுமாடி, செத்திரிபாய பத்தரமுல்ல
4th floor, Sethsiripaya, Battaramulla

සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් මගින්,
සමාජ සංවර්ධන විෂය පිළිබඳ කටයුතු කරන
සියලුම කළමනාකාර අධ්‍යක්ෂවරුන්/මූලස්ථාන කළමනාකරුවන්,
සියලුම සමාජ සංවර්ධන සහකාරවරුන්,

ව්‍යවස්ථාපිත අරමුදල් හා භාර අරමුදල් සඳහා අවසාන ගිණුම් ඉදිරිපත් කිරීම

මෙම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සමාජ සංවර්ධන පදනමේ වාර්ෂිකව ගිණුම් පිළියෙළ කර මහා භාණ්ඩාගාරය වෙත කඩිනමින් ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ PF/FD/04/198 දරණ ලිපිය මගින් මා වෙත දන්වා ඇත.

02. එසේ කටයුතු කිරීම සඳහා ඇමුණුම අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සමාජ සංවර්ධන සහකාර විසින් සකසන ලද වාර්තාව සමාජ සංවර්ධන විෂය සම්බන්ධව කටයුතු කරන මූලස්ථාන කළමනාකරු/මහා සංගම් අධ්‍යක්ෂගේ නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියෙන් ඉඳුරාම 2016.09.23 දිනට පෙර දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අංක 0112889005 / 0112889002 දරණ ෆැක්ස් අංකයට ලබාදෙන ලෙසත් socialdev@divineguma.gov.lk ඊමේල් ලිපිනයට යොමුකරන ලෙසත් දන්වමි.

03. එසේම එහි පිටපතක් දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ වෙත ලබාදිය යුතු අතර දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ විසින් එම වාර්තා ඒකාබද්ධ කර දිස්ත්‍රික් වාර්තාව 2016.09.30 දිනට පෙර 0112889005 / 0112889002 දරණ ෆැක්ස් අංකයට ලබාදෙන ලෙසත් socialdev@divineguma.gov.lk ඊමේල් ලිපිනයට යොමුකරන ලෙසත් දන්වමි.

04. මෙම තොරතුරු මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කරන බැවින් අදාළ දත්ත සම්බන්ධව වාර්තා සකස් කරන, නිර්දේශ කරන හා අනුමත කරන නිලධාරීන් වගකීමට බැඳෙන බැවින් මනා අවධානයකින් අදාළ වාර්තා ලබාදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි.


විනිසා වික්‍රමසිංහ
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත -

සියලුම දිස්ත්‍රික් දිවිනැගුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් / දිස්ත්‍රික් ලේකම්වරුන්, - කරු. අ.ක.ස.

සියලුම දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂවරුන්, - කරු. අ.ක.ස.